

ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone			
ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone			
දෙවන වාර ඇගයීම - 2025 Second Term Evaluation - 2025			
ශ්‍රේණිය } Grade }	10	විෂයය } Subject }	කාලය } Time }
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I			
පැය 01			

● සියළුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

ඉදිකිරීම් කටයුතු පිළිබඳව පාඨමාලාවක් හැදෑරූ කුමා සතරසිංහ සිමෙන්ති, ගල්, කම්බි කණු හා ඉන්ටලොක් වැනි ඉදිකිරීම් ආශ්‍රීත නිෂ්පාදන විකිණීමේ ව්‍යාපාරයක් “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” නමින් ආරම්භ කරන ලදී. සිමෙන්ති ගල් ගැසීම සඳහා යන්ත්‍රයක්ද මිලට ගන්නා ලදී. නිෂ්පාදනය සඳහා අවශ්‍ය සිමෙන්ති හා වැලි මිල ගණන් ඉහළ යාම නිසා නිෂ්පාදිතවල මිල ගණන්ද ඉහළ දමන ලදී.

01. මෙම සිද්ධියේ සඳහන් “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද ?
 1. ආහාර 2. ඇඳුම් 3. අධ්‍යාපනය 4. නිවාස
02. නිෂ්පාදිතයේ ස්වභාවය අනුව “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” ව්‍යාපාරය අයත්වන ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ ?
 1. සේවා සැපයීමේ ව්‍යාපාර 2. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර
 3. කේවළ ස්වාමි ව්‍යාපාර 4. හවුල් ව්‍යාපාර
03. සිමෙන්ති ගල් ගැසීමේ යන්ත්‍රය නිෂ්පාදන සාධකයට අයත් ය.
 1. ප්‍රාග්ධනය 2. ශ්‍රමය 3. භූමිය 4. ව්‍යවසායකත්වය
04. “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” ව්‍යාපාරයට තර්ජනයක් වනුයේ,
 1. සිමෙන්ති ගල් ගැසීම සඳහා යන්ත්‍රයක් මිලදී ගැනීම.
 2. ව්‍යාපාරය “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” නමින් නම් කිරීම.
 3. සිමෙන්ති හා වැලි මිල ඉහළ යාම.
 4. කුමා සතරසිංහ ඉදිකිරීම් කටයුතු පිළිබඳව පාඨමාලාවක් හදාරා තිබීම.
05. “කුමා කන්ස්ට්‍රක්ෂන්ස්” ව්‍යාපාරය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.
 1. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචිය අනිවාර්ය වේ.
 2. මෙම ව්‍යාපාරය වගකීම අසීමිත ව්‍යාපාරයකි.
 3. කුමා කන්ස්ට්‍රක්ෂන්ස් ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයකි.
 4. සිමෙන්ති හා වැලි මිල ඉහළ යාම ව්‍යාපාරික දුර්වලතාවයකි.

06. අවශ්‍යතා හා වුවමනා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ජීවත් වීම සඳහා අවශ්‍යතා සපුරා ගැනීම අනිවාර්ය නොවේ.
 2. අවශ්‍යතා නිර්මාණය කළ හැකිය.
 3. එකම අවශ්‍යතාවය සපුරාගත හැකි විවිධාකාර තිබේ.
 4. වුවමනා සංකීර්ණ නොවේ.
07. පොදුවේ දැකිය හැකි ව්‍යාපාරික අරමුණකි.
1. රැකියා උත්පාදනය
 2. භාණ්ඩ හා සේවාවල ගුණත්වය ඉහළ නැංවීම.
 3. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම.
 4. සේවක සුභසාධනය
08. ව්‍යාපාරික ශක්තියක් වන්නේ මින් කුමක්ද ?
1. පාරිසරික හා ජීවන රටාව වෙනස් වීම.
 2. අත්දැකීම් බහුල සේවක පිරිස
 3. ව්‍යාපාර සඳහා බදු සහන ලබා දීම.
 4. රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.
09. ව්‍යාපාරයක ව්‍යාපාරයට ආයෝජනය කරන ලද ආයෝජනයේ සුරක්ෂිතභාවය පිළිබඳව උනන්දුවන අතර ගුණාත්මක නිෂ්පාදිත ලබා ගැනීමට උනන්දු වේ.
1. අයිතිකරුවන්, ගනුදෙනුකරුවන්
 2. අයිතිකරුවන්, සේවකයින්
 3. කළමණාකරුවන්, සේවකයන්
 4. කළමණාකරුවන්, ගනුදෙනුකරුවන්
10. රජය විසින් ව්‍යාපාරික කටයුතු සඳහා යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කරන ලදී. මෙය අයත්වන ව්‍යාපාරික පරිසරය වනුයේ,
1. නෛතික පරිසරය
 2. දේශපාලන පරිසරය
 3. තාක්ෂණික පරිසරය
 4. ආර්ථික පරිසරය
11. පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
1. ණය සඳහා අය කරන පොළී අනුපාතය වැඩි කිරීමෙන් ව්‍යාපාරිකයෝ ණය ලබා ගැනීමට පෙළඹෙති.
 2. සේවා නියුක්තිය, ඉතුරුම් ආදිය දේශපාලන පරිසරයට අයත් සාධක වේ.
 3. උද්ධමනය නිසා මිලදී ගැනීමේ හැකියාව ඉහළ යයි.
 4. රජය ව්‍යාපාරවලට නීතිරීති පැනවීමෙන් පාරිභෝගිකයින් ආරක්ෂා වේ.
12. 2007 අංක 07 දරණ සමාගම් පනත මගින්,
1. හවුල් ව්‍යාපාරයක සිටින උපරිම සාමාජික සංඛ්‍යාව තීරණය කරයි.
 2. හවුල් ව්‍යාපාර ලියාපදිංචිය පිළිබඳව උපදෙස් ලබාදෙයි.
 3. හවුලක ආරම්භක ප්‍රාග්ධනය රු.1000 ට වැඩි නම් ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යා යුතු බව පවසයි.
 4. හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවල ක්‍රියාත්මක විය යුතු ආකාරය පෙන්වා දෙයි.
13. සමාජ සුභසාධනය අරමුණු කරගත් ව්‍යාපාර ඇතුළත් පිළිතුර තෝරන්න.

1. සමිති සංවිධාන, සමූපකාර සමිති, රාජ්‍ය දෙපාර්තමේන්තු
 2. සමූපකාර සමිති, හවුල් ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු
 3. සමිති සංවිධාන, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සංස්ථා
 4. හවුල් ව්‍යාපාර, සමිති සංවිධාන, රාජ්‍ය දෙපාර්තමේන්තු
14. රජය විසින් පත්කරන අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් පාලනය වන විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් මගින් ආරම්භ කරනු ලබන ව්‍යාපාර සංවිධානය වන්නේ,
1. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
 2. අධ්‍යාපන දෙපාර්තමේන්තුව
 3. ශ්‍රී ලංකා විවිධ සේවා සමූපකාර සමිතිය
 4. සෞඛ්‍ය අමාත්‍යාංශය
15. වර්තමානයේ හවුල් ව්‍යාපාරවලට වඩා සංස්ථාපිත සමාගම් ජනප්‍රිය වීමට හේතුව වන්නේ,
1. ලාභය බෙදියාම
 2. වගකීම සීමිතවීම.
 3. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම.
 4. නෛතික පුද්ගලභාවයක් තිබීම.
16. කසුන් පෙරේරාගේ ව්‍යාපාරය “කසුන් ස්ටෝර්ස්” නමින් ලියාපදිංචි කර පවත්වාගෙන යයි. එම ව්‍යාපාරයට ව්‍යාපාරික නාමය ලියාපදිංචි කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ,
1. අනන්‍යතාවයක් ලැබීම.
 2. නෛතික පුද්ගලභාවයක් ලැබීම.
 3. ණය මුදල් ලබා ගැනීමේදී පහසුවක් වීම.
 4. ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම.
17. ආර්ථික ප්‍රතිලාභ සාමාජිකයින් අතර බෙදී යන ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ,
1. හවුල් ව්‍යාපාර
 2. රාජ්‍ය දෙපාර්තමේන්තු
 3. රාජ්‍ය සංස්ථා
 4. සමූපකාර සමිති
18. මහජනතාවට අත්‍යවශ්‍ය වන බොහෝ සේවා පෞද්ගලික අංශය මගින් සැපයීමට ඉදිරිපත් නොවන අතර ඒවා සැපයීමට වඩා යෝග්‍ය ව්‍යාපාර සංවිධානය වන්නේ,
1. හවුල් ව්‍යාපාර
 2. රාජ්‍ය සංස්ථා
 3. සමිති සමාගම්
 4. සංස්ථාපිත සමාගම්
19. ව්‍යවසායකයින් වැඩි වශයෙන් සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමට හේතුවක් ලෙස සැළකිය නොහැක්කේ,
1. සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම.
 2. අවම නීතිමය බලපෑම
 3. අදාළ කර්මාන්තය තුළ විශාල බලපෑමක් කළ හැකි වීම.
 4. තම දක්ෂතා උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි වීම.
20. ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ බලධාරියා වන්නේ,
1. අදාළ ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමනිලධාරීතුමාය.
 2. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයා ය.
 3. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමාය.
 4. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාය.
21. වගකීමක මෙන්ම වත්කමක ද දක්නට ලැබෙන මූලික ලක්ෂණය වන්නේ,

1. ව්‍යාපාරයට සම්පතක් වීම.
 2. ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලාඒම
 3. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම.
 4. වර්තමානයේ ව්‍යාපාරයේ බැඳීමක් පැවතීම.
22. ගිණුම්කරණයේ මූලික අරමුණ,
1. ගිණුම් තැබීමයි. 2. ගිණුම් වාර්තායි.
 3. ලාභ හෝ අලාභ ගණනය කිරීමයි. 4. තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමයි.
23. ජංගම වත්කමක් නොවන්නේ,
1. ණයගැතියෝ 2. බඩු තොගය 3. ලී බඩු 4. බැංකු මුදල්
24. ව්‍යාපාරික ගනුදෙනුවක් මූලික සටහන් කරනුයේ,
1. මූල්‍ය ප්‍රකාශන වල ය 2. ලෙජර් ගිණුම් වල ය
 3. මූලාශ්‍ර ලේඛන වල ය 4. මූලික සටහන් පොත්වලය.
25. ණයහිමි ගිණුම් අයත්වන ගිණුම් වර්ගය වන්නේ,
1. වගකීම් ගිණුමටය. 2. වත්කම් ගිණුමටය.
 3. වියදම් ගිණුමටය. 4. ආදායම් ගිණුමටය.
26. සුනිමල් කුළුබඩු පැකට් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් ව්‍යාපාරයේ ණයහිමියෙකුට තම පෞද්ගලික මුදලින් රු. 10000/- ක් ගෙවන ලදී. මෙහිසා,
1. වියදම් හා වගකීම් අඩුවේ. 2. වත්කම් හා වගකීම් අඩුවේ.
 3. හිමිකම් හා වත්කම් අඩුවේ. 4. හිමිකම් වැඩි වී වගකීම් අඩුවේ.
27. ව්‍යාපාරය විසින් දිගු කාලයක් තුළ පියවිය යුතු දෑ හඳුන්වන්නේ,
1. ජංගම වගකීම් 2. ජංගම වත්කම්
 3. ජංගම නොවන වගකීම් 4. ජංගම නොවන වත්කම්
28. X Y
1. වත්කම් A. ලද ගෙවල් කුලී
 2. ආදායම් B. බැංකු මුදල්
 3. වගකීම් C. ජල බිල්පත් ගාස්තු
 4. වියදම් D. බැංකුවෙන් ලබාගත් ණය මුදල
- X හා Y තීරු නිවැරදිව ගැලපූ විට,
1. B, A, D, C 2. C, B, A, D 3. D, A, B, C 4. A, B, C, D
29. ව්‍යාපාරය විසින් ණයහිමියෙකුට චෙක්පතක් නිකුත් කිරීමට අදාළ ගනුදෙනුව බැංකු ගිණුමේ සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය,
1. බැංකු ප්‍රකාශනය 2. මුදල් තැන්පතු පත්‍රය
 3. චෙක්පතේ පිළිපත 4. චෙක්පත් තැන්පතු පත්‍රය
30. ව්‍යාපාරයක් සතු වත්කම් හා වගකීම් එකවර වැඩිවීමට බලපාන ගනුදෙනුව වනුයේ,
1. ණය හිමියෙකුට රු.25,000/- ගෙවීම. 2. රු.50000/- භාණ්ඩ ණයට විකිණීම.
 3. ණය ගැතියෙකුගෙන් රු.1000/- ලැබීම. 4. රු.150000/- බැංකු ණයක් ලබා ගැනීම.
31. ලෙජරය යනු,

1. ගනුදෙනුවලට අදාළ මූලාශ්‍ර ලේඛනයකි.
 2. මූල්‍ය ප්‍රකාශන වලට අයත් වාර්තාවකි.
 3. ව්‍යාපාරයක ගිණුම් සියල්ලෙහිම එකතුවකි.
 4. ගනුදෙනු සටහන් තරතු ලබන උපයෝගී පොතකි.
32. ව්‍යාපාරයකින් පිටතට මුදල් ගලායාමක් සිදු නොවන ගනුදෙනුව,
1. රු. 2000ක දුරකථන බිල ලැබීම 2. රු.2000ක් ණය හිමියන්ට මුදල් ගෙවීම
 3. රු. 2000ක මුදල් ගැනිලි සිදු කිරීම 4. රු. 2000ක විදුලි බිල ගෙවීම.
33. නිවැරදි ගිණුම්කරණ සමීකරණය දැක්වෙන්නේ,
1. හිමිකම් = වත්කම් - වගකීම් 2. හිමිකම් = වත්කම් + වගකීම්
 3. වත්කම් = හිමිකම් - වගකීම් 4. වගකීම් = හිමිකම් + වත්කම්
34. ද්විත්ව කාර්යයන් ඉටු කරනු ලබන මූලික සටහන් පොත් වන්නේ,
1. බැංකු ගිණුම හා විකුණුම් ජ'නලය 2. මුදල් පොත හා සුළු මුදල් පොත
 3. මුදල් පොත හා ගැණුම් ජ'නලය 4. සුළු මුදල් පොත හා ගැණුම් ජ'නලය

● **පහත තොරතුරු ඇසුරෙන් අංක 35-37 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.**

නාමලිගේ ව්‍යාපාරයේ 2024.01.01 දිනට පැවති වත්කම් හා වගකීම් පහත පරිදි ය.

ලී බඩු	500000	ණය හිමියෝ	20000
කොගය	50000	මුදල් ශේෂය	30000
ණයගැතියෝ	60000	උපකරණ	100000
බැංකු ණය	100000	ගොඩනැගිලි	60000

35. 2024.01.01 දිනට නාමලිගේ ව්‍යාපාරයේ හිමිකම වන්නේ,
1. රු.480000 2. රු.660000 3. රු.680000 4. රු.920000
36. ජංගම නොවන වත්කම්වල වටිනාකම
1. රු.120000 2. රු.520000 3. රු.560000 4. රු.660000
37. ජංගම වගකීම්වල වටිනාකම
1. රු.20000 2. රු.80000 3. රු.100000 4. රු.120000
38. ව්‍යාපාරයක දුන් වට්ටම් ගිණුම,
1. ආදායම් ගිණුමකි. 2. වගකීම් ගිණුමකි.
 3. වියදම් ගිණුමකි. 4. වත්කම් ගිණුමකි.

● **අංක 39 හා 40 ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමට පහත තොරතුරු උපයෝගී කර ගන්න.**

අම්ලගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු.5000 කි. 2025.01.31 දිනට රු.600 ක ශේෂයක් සුළු මුදල් භාරකරු සතුව පැවතුනි.

39. ජනවාරි මාසයේ ව්‍යාපාරය වියදම්කළ සුළු මුදල් වටිනාකම කොපමණද ?
1. රු.5600 2. රු.4400 3. රු.600 4. රු.5000
40. ජනවාරි 31 දිනට ප්‍රතිපූර්ණය කළයුතු මුදල කොපමණද ?
1. රු.4400 2. රු.600 3. රු.5600 4. රු.5000

ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone		
ගම්පහ අධ්‍යාපන කලාපය Gampaha Education Zone		
දෙවන වාර ඇගයීම - 2025 Second Term Evaluation - 2025		
ශ්‍රේණිය } 10 Grade }	විෂයය } ව්‍යාපාර හා ගිණුම්කරණ Subject } අධ්‍යයනය II	කාලය } පැය 02 Time }

- පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසින් ප්‍රශ්න දෙකක්ද, II කොටසින් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.

1). පහත සිද්ධිය ඇසුරින් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

හලාවත පදිංචි රුසිරු වියළි පොල් මිලට ගෙන පොල්තෙල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් “සවිරු පොල්තෙල්” නමින් 2024/01/01 දින රු.1000000/- ක් ප්‍රාග්ධනය ලෙස යොදවමින් ආරම්භ කරන ලදී. එදිනම රු.500000/- ක් යොදා පොල්තෙල් හිඳිම සඳහා තෙල් මෝලක් හා රු.300000/- ක් යොදා අනෙකුත් උපකරණ මිලට ගන්නා ලදී. එසේම 01/05 දින 12% ක වාර්ෂික පොළියක් යටතේ රු.200000/- ක බැංකු ණය මුදලක් ලබා ගන්නා ලදී. ව්‍යාපාර කළමණාකරණවේදී උපාධියක් ලබාගත් රුසිරු, විසින් “සවිරු පොල්තෙල්” ව්‍යාපාරයේ කළමණාකරණ කටයුතු සිදුකරන අතර අනෙකුත් ව්‍යාපාරික කටයුතු සඳහා සේවකයින් දෙදෙනෙකු බඳවා ගන්නා ලදී.

2024/01/01 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත පරිදි වේ.

අත්පිට මුදලට වියළි පොල් මිලදී ගැනීම.	රු. 250 000.00
අත්පිට මුදලට පොල්තෙල් විකිණීම.	රු. 685 000.00
ගොඩනැගිලි කුලී ගෙවීම.	රු. 20 000.00
සේවක වැටුප් ගෙවීම.	රු. 60 000.00
බෙදාහැරීමේ රථ කුලී ගෙවීම.	රු. 50 000.00
කළමණාකරණ වේතන ගෙවීම	රු. 75 000.00
විදුලි බිල	රු. 15 000.00

අමතර තොරතුරු

- මාසික විදුලි බිල 01/31 දින වන විටත් ගෙවා නොමැත.
- පසුගිය සමයේ පොලී හිඟය නිසා පොල් මිල අඛණ්ඩව ඉහළ ගිය බැවින් පොල් මිලදී ගැනීමට වැඩි පිරිවැයක් දැරීමට සිදුවිය.
- ව්‍යාපාරය 01/31 දින රු.50000/-ක් තැන්පත් කර බැංකු ජංගම ගිණුමක් විවෘත කරන ලදී.
 - (අ). “සවිරු පොල්තෙල්” නිෂ්පාදන ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද ?
 - (ආ). “සවිරු පොල්තෙල්” ව්‍යාපාරයට ඇල්මැනි පාර්ශව දෙකක් නිදසුන් සහිතව දක්වන්න.

- (ii). (අ). “සවිරු පොල්තෙල්” ව්‍යාපාරය නිෂ්පාදනයේ ස්වභාවය අනුව කුමන වර්ගයේ ව්‍යාපාරයක් ද ?
(ආ). “සවිරු පොල්තෙල්” ව්‍යාපාරයේ ශක්තියක් හා තර්ජනයක් ලියන්න.
- (iii). (අ). “සවිරු පොල්තෙල්” ව්‍යාපාරයේ වාසියක් හා අවාසියක් ලියන්න.
(ආ). ඉහත සිද්ධියේ සඳහන් ආර්ථික පරිසර සාධකයක් ලියන්න.
- (iv). (අ). “සවිරු පොල්තෙල්” ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක දෙකක් උදාහරණ සහිතව ලියන්න.
(ආ). මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුද ? ලියාපදිංචි කළයුතු නම් හේතුව පැහැදිලි කරන්න.
- (v). 2024/01/01 දිනට අදාළ ගිණුම්කරණ සමීකරණය ලියන්න.
- (vi). 2024/01/05 දින ගණුදෙනුවට අදාළ ද්විත්ව සටහන වටිනාකම සහිතව ලියන්න.
- (vii). (අ). සවිරු ව්‍යාපාරයේ භාවිතා කරනු ලබන උපයෝගී පොතක් හා මූලාශ්‍ර ලේඛන 02 ක් ලියන්න.
(ආ). සවිරු පොල්තෙල් නිෂ්පාදන ව්‍යාපාරයේ ආදායමක් හා වියදමක් වටිනාකම සහිතව ලියන්න.
- (viii). මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වත්කමක් හා ජංගම නොවන වගකීමක් වටිනාකම සහිතව ලියන්න.
- (ix). 01/31 දින ව්‍යාපාරය බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම සහිතව ලියන්න.
- (x). 2024/01/31 දිනට සවිරු ව්‍යාපාරයේ මුදල් ශේෂය ගණනය කරන්න.

- 2). (i). (අ). ව්‍යාපාරයක් යන්න නිර්වචනය කරන්න.
(ආ). භාණ්ඩ හුවමාරු ක්‍රමයේ දුර්වලතා 02 ක් ලියන්න.

(ලකුණු 02)

- (ii). පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
(අ). ව්‍යාපාරයක් සැමවිටම ලාභ ලැබීමේ අරමුණෙන් ආරම්භ කරයි. ()
(ආ). වුවමනා නිර්මාණය කළ හැකිය. ()
(ඉ). ආහාර, ඇඳුම්, නිවාස මූලික මිනිස් අවශ්‍යතා වේ. ()
(ඊ). සේවක සුභසාධනය ව්‍යාපාරවල ඉලක්කයකි. ()

(ලකුණු 02)

- (iii). ගාල්ලේ පදිංචි කුමාරි නැවුම් පළතුරු මිලදී ගෙන පළතුරු බීම හා පළතුරු සලාද අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. පළතුරු බීම සකස් කිරීම සඳහා කුඩා යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී.
(අ). කුමාරිගේ ව්‍යාපාරය සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය හා වුවමනාව කුමක්ද ?

(ආ). කුමාර් විසින් අලෙවි කරන පළතුරු බිම සකස් කිරීමට ආධාර කර ගන්නා යන්ත්‍රය ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධකයට අයත්ය. මෙම ප්‍රකාශය සමග ඔබ එකඟවන්නේද ? ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න.

(ලකුණු 02)

(iv). කතරගම පදිංචි කමලා බඩ ඉරිඟු නිෂ්පාදකයින්ගෙන් බඩ ඉරිඟු මිලදී ගෙන තම්බා සංචාරකයින්ට අලෙවි කරයි. කමලා ඇයගේ උදවුවට සේවිකාවන් දෙදෙනෙකු ද බඳවා ගන්නා ලදී.

(අ). කමලාගේ ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් පාර්ශව දෙකක් ලියන්න.

(ආ). කමලාගේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන ඉහත සිද්ධියේ සඳහන් බාහිර පාර්ශව දෙකක් නම් කර ඔවුන් එම ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දැක්වීමට හේතු ලියන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 08)

3). (i). (අ). නිෂ්පාදිතවල ස්වභාවය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කර දක්වන්න.

(ආ). ව්‍යාපාරයක පරිසරය අධ්‍යයනයෙන් හඳුනාගත හැකි දුර්වලතා දෙකක් ලියන්න.

(ලකුණු 02)

(ii). පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ). ව්‍යාපාරයක බාහිර පරිසරය අධ්‍යයනය කිරීමෙන් ශක්තීන් හා දුර්වලතා හඳුනාගත හැකිය. ()

(ආ). අයවැය ප්‍රතිපත්තිය ආර්ථික පරිසර සාධකයකි. ()

(ඉ). රටක රැකියා අපේක්ෂා කරන සියලු දෙනාටම රැකියාවක් ලැබීම පූර්ණ රැකියා නියුක්තියයි. ()

(ඊ). බැංකු ණය සඳහා අයකරන පොළී අනුපාතය අඩු කිරීම නිසා ව්‍යාපාරිකයින් ණය ගැනීමට පෙළඹී ඇත. ()

(ලකුණු 02)

(iii). මැහුම් පාඨමාලාවක් හැඳුරු ඉන්දුමතී නගරයේ පාසලක් අසල පාසල් නිමි ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර මහන මැෂින් දෙකක් ද මිලදී ගන්නා ලදී. පසුව සේවිකාවක් ද බඳවා ගන්නා ලදී.

(අ). ඉන්දුමතීගේ ව්‍යාපාරය සතු ශක්තියක් හා අවස්ථාවක් ලියන්න.

(ආ). මෙම ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක 02 ක් උදාහරණ සහිතව ලියන්න.

(ලකුණු 02)

(iv). (අ). ගෝලීය පරිසරයේ හිතකර හා අහිතකර බලපෑම් 02 ක් ලියන්න.

(ආ). පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේ ප්‍රමාණාත්මක නිර්ණායක දෙකක් ලියන්න.

(ලකුණු 02)

(මුළු ලකුණු 08)

- 4). (i). (අ). හිමිකාරිත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කරන ආකාර 02 ලියන්න.
 (ආ). සංස්ථාපිත සමාගම්වල ලක්ෂණ 02 ක් ලියන්න. (ලකුණු 02)
- (ii). පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
 (අ). හවුල් ව්‍යාපාරයක ලිඛිත ගිවිසුම හවුල් ඔප්පුව වේ. ()
 (ආ). සංස්ථාපිත සමාගම්වල අයිතිකරුවන්ගේ වගකීම ඔවුන් මිලදී ගත් කොටස්වල වටිනාකමට සීමා වේ. ()
 (ඉ). රාජ්‍ය සංස්ථා රාජ්‍ය මූල්‍ය රෙගුලාසිවලට යටත් වේ. ()
 (ඊ). සමූපකාර සමිති ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන වර්ගයකි. ()
 (ලකුණු 02)
- (iii). අමා හා මාලි ප්‍රභාත්ගෙන් නැවුම් කිරි මිලදී ගෙකන මි කිරි නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් “අමාලි මි කිරි” නමින් පවත්වාගෙන යයි.
 (අ). මෙම සිද්ධියේ සඳහන් ප්‍රභාත්ගේ ව්‍යාපාරයට සාපේක්ෂව “අමාලි මි කිරි” ව්‍යාපාරයේ වාසි දෙකක් ලියන්න.
 (ආ). “අමාලි මි කිරි” ව්‍යාපාරය වගකීම සීමිත නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක්ද ? එම ව්‍යාපාර සංවිධාන වර්ගය ලියාපදිංචි කළ යුතු පනත කුමක්ද ?
 (ලකුණු 02)
- (iv). ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම නිසා ආනයන මිල ඉහළ ගොස් ඇත.
 (අ). ඉහත ප්‍රකාශයෙහි සඳහන් ආර්ථික පරිසර සාධකය නම් කර පැහැදිලි කරන්න.
 (ආ). තාක්ෂණික පරිසරයේ ශීඝ්‍ර වර්ධනය නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් 02 ක් ලියන්න. (ලකුණු 02)
 (මුළු ලකුණු 08)

II කොටස - ගිණුම්කරණය

- ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.
- 5). (i). ගිණුම්කරණයේ අරමුණු දෙකක් ලියන්න. (ලකුණු 02)
- (ii). ව්‍යාපාරයක හිමිකම් වෙනස්වීමට බලපාන සාධක 2 ක් ලියන්න. (ලකුණු 02)
- (iii). සුපුන්ගේ ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසයේ පළමු සතිය තුල සිදුවූ ගණදෙනු කිහිපයක් පහත දැක්වේ.
- 2025.01.01 රු.100000 ක් ප්‍රාග්ධනය ලෙස යෙදවීම.
 - 2025.01.03 රු.50000 ක බැංකු ණයක් ලබා ගැනීම.
 - 2025.01.04 රු.75000 ක බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම.
 - 2025.01.05 රු.30000 ක බඩු තොගයක් ණයට විකිණීම.
 - 2025.01.05 රු.5000 ක් ගෙවල් කුලී ගෙවීම.
 - 2025.01.06 රු.10000 ක තොග අත්පිට මුදලට විකිණීම.

ඉහත එක් එක් දිනයේ සිදුව ඇති ගනුදෙනු පහත ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය දක්වන්න.

දිනය	වත්කම් =			හිමිකම් + වගකීම්	
	තොගය	ණයගැතියෝ	මුදල්	හිමිකම්	බැංකු ණය
01.01			+ 100000	+ 100000	
01.03					
01.04					
01.05					
01.05					
01.06					

(ලකුණු 05)

(iv). පහත ගනුදෙනු වලට අදාළ ද්විත්ව සටහන් ලියන්න.

- අමතර ප්‍රාග්ධනය ලෙස රු.200000 ක් යෙදවීම
- රු. 10000 ක කුලී ආදායමක් ලැබීම.
- රු. 300000 කට පරිගණකයක් අබාන්ස් ආයතනයෙන් මිලදී ගැනීම. (ලකුණු 03)

6). (i). (අ). මූලාශ්‍ර ලේඛනයක් යනු කුමක්ද ?

(ආ). මූලාශ්‍ර ලේඛනයක අඩංගු කරුණු 02 ක් ලියන්න. (ලකුණු 02)

(ii). මුදල් පොතකින් ඉටුවන ද්විත්ව කාර්යය කුමක්ද ? (ලකුණු 02)

(iii). ලෙජර් ගිණුම් වර්ග 4 ක් ලියා නිදසුන බැගින් ලියන්න. (ලකුණු 02)

(iv). සුනිමල් ව්‍යාපාරයේ 2024 දෙසැම්බර් මාසයේ පළමු සති දෙක තුළ සිදුවූ ගනුදෙනු පහත දැක්වේ.

- 2024.12.01 රු.500000 ක් ප්‍රාග්ධනය ලෙස යෙදවීම.
- 2024.12.02 අත්පිට මුදලට භාණ්ඩ ගත්තා රු.75000
- 2024.12.03 රු.50000 ක බැංකු ණයක් ගත්තා.
- 2024.12.05 රු.25000 ක තොග අත්පිට මුදලට ගත්තා
- 2024.12.07 ව්‍යාපාරයේ පාවිච්චියට මේසයක් මිලදී ගත්තා. රු.12500
- 2024.12.09 රු.7500 ක් ණයගැතියෙකුගෙන් ලැබුනා.
- 2024.12.10 රු.5000 ක් විදුලි බිල ගෙව්වා.
- 2024.12.12 ණයහිමි අමල්ට රු.14500 ක් ගෙව්වා.

(අ). ඉහත ගනුදෙනු මුදල් පොතක සටහන් කරන්න.

(ආ). 2024.12.31 දිනට මුදල් පොත තුළනය කර දක්වන්න.

(ලකුණු 06)

7). (i). (අ). සුළු මුදල් වියදම් ප්‍රතිපූර්ණය කිරීම යනු කුමක්ද ? (ලකුණු 02)

(ආ). පැතුම් ව්‍යාපාරයේ 2025.01.01 දිනට සුළු මුදල් භාරකරු අත රු.160 ක මුදලක් ඉතිරිව තිබූ අතර ජනවාරි මාසයේ සුළු වියදම් එකතුව ලෙස සුළු මුදල් වවුචරයේ රු.3840 ක් ලෙස සඳහන් විය.

සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම කොපමණද? (ලකුණු 02)

(ii). හේමාල්ගේ ව්‍යාපාරයේ 2024 පෙබරවාරි මාසයේ සුළු මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

1.	2024.02.02 කැපැල් වියදම් ගෙව්වා.	රු.150.00
2.	2024.02.03 ලිපි ද්‍රව්‍ය මිලදී ගත්තා	රු.275.00
3.	2024.02.05 සංග්‍රහ වියදම් දැරීම.	රු.300.00
4.	2024.02.08 ගමන් ගාස්තු ගෙව්වා.	රු.125.00
5.	2024.02.10 පොත් දෙකක් මිලට ගත්තා.	රු.250.00
6.	2024.02.12 විම් සබන් කැට 2 ක් ගත්තා.	රු.175.00
7.	2024.02.15 ඒ4 කොළ මිලදී ගත්තා.	රු.225.00
8.	2024.02.17 පිරිසිදු කිරීමේ වියදම්	රු.325.00
9.	2024.02.20 සිසිල් බීම සඳහා	රු.250.00
10.	2024.02.25 බස් ගාස්තු ගෙව්වා.	රු.170.00

අතිරේක තොරතුරු

* 2024.02.01 සුළු මුදල් අග්‍රිමය ලැබුනා. රු.3000 කි.

* 2024.03.01 දින සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී.

අවශ්‍ය වන්නේ,

කැපැල් වියදම්, ගමන් වියදම්, සංග්‍රහ වියදම්, ලිපිද්‍රව්‍ය වියදම් හා විවිධ වියදම් යන වියදම් ශීර්ෂ වලට සීමාවන පරිදි අග්‍රිම ක්‍රමයට සුළු මුදල් පොත පිළියෙල කර 2024.02.28 දිනට තුලනය කරන්න. ලෙජරයට පිටපත් කරන්න.

(ලකුණු 08)